

රත්නොට ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

රත්නොට ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට රත්නොට ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව

විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ මිලදීගෙන තිබුණු එකතුව රු.251,720 ක පොත් රාක්ක 09 ක් හා CCTV කැමරා පද්ධතියක් ගිණුම්ගත කර නොතිබුණි.	2025 අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 09 කට අදාළ ශේෂයන් ඒවාට අදාළ ලේඛන හා උප ලේඛන සමඟ සැසඳීමේදී එකතුව රු.33,417,192 ක වෙනසක් නිරීක්ෂණය විය.	එම වෙනස සොයා ගැනීමට කටයුතු කරමින් පවතින බව.	ගිණුම් ශේෂ අදාළ උපලේඛන සමඟ සැසඳිය යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොමැතිවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු. 117,627,552 ක ගිණුම් විෂයයන් 16 කට අදාළ ලිපිගොනු, ලේඛන , උප ලේඛන සහ යාවත්කාලීන කරන ලද ආදායම් ලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඒවා විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	තොරතුරු හඳුනාගැනීමට කටයුතු සිදු කරමින් පවතින බව.	ගිණුම් ශේෂ සනාථ වන පරිදි අදාළ සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත			
122 වගන්තිය	නගර ශාලාව කුලියට දීම, ක්‍රීඩාපිටිය කුලියට දීම, පෙර පාසැල් සඳහා ගාස්තු අය කිරීම, සභාව සතු වාහන කුලියට දීම , බඹරකිරිඇල්ල සංචාරක ස්ථානය නැරඹීමේ ටිකට්පත් විකිණීම යන ආදායම්වලට අදාළ ගාස්තු අය කිරීම සම්බන්ධව අතුරු ව්‍යවස්ථා පනවාගෙන හෝ වැළඳගෙන නොතිබුණි.	අතුරු ව්‍යවස්ථා කෙටුම්පත් කොට අනුමැතියට යැවීමට ඉදිරියේදී කටයුතු කරන බව.	ආදායම් උත්පාදන ක්ෂේත්‍ර වලට අදාළව අතුරු වියවස්ථා පනවාගත යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
මු.රෙ.571 (3)	කාලය ඉකුත් වූ රු.1,024,316 ක තැන්පත් ශේෂ 17 ක් නිරවුල් කර නොතිබුණි .	2025 වර්ෂයේදී නිරවුල් කිරීමට හැකි තැන්පත් ශේෂයන් , නිරවුල් කිරීමට කටයුතු කරන බව.	කාලය ඉකුත් වූ තැන්පත් නිරවුල් කළ යුතුය.
(ඇ) 2018 දෙසැම්බර් 06 දිනැති අංක 2016/3/2 දරන මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් වක්‍රලේඛය			
5 වගන්තිය	යටත් පිරිසෙන් වසර 5 කට වරක්වත් තක්සේරු කුලිය සංශෝධනය කළයුතු වුවත්, ජනක බණ්ඩාර තෙන්නකෝන් මාවතේ පිහිටි කඩ කාමර 07 ක් 2016 නොවැම්බර් 01 දින තක්සේරු කර වසර 08 ක් ගතව තිබුණද නව තක්සේරුවක් සිදුකර නොතිබුණි .	2024 වර්ෂයේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් මෙම මුදල් ගෙවීමට එකඟතාය ලබාගත් අතර, දැනට මෙම මුදල් ගෙවීමට කටයුතු කරමින් පවතින බව.	වසර 05කට වරක් කුලී තක්සේරු වාර්තා ලබා ගෙන ගිවිසුම් සංශෝධනය කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.20,753,873 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 5,323,490 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	1,955,000	1,892,807	2,592,974	2,301,740	1,990,000	1,802,388	1,680,072	3,001,907	
(ii) කඩ කුලී	6,494,050	5,986,490	6,738,422	3,218,595	5,674,050	5,239,437	4,537,670	3,970,527	
(iii) බලපත්‍ර ගාස්තු	1,150,000	871,500	871,500	406,386	1,152,250	917,300	917,300	406,386	
(iv) ජල හා වෙනත් ආදායම්	46,137,000	41,863,990	25,403,731	43,238,934	45,141,500	29,442,279	25,740,391	26,778,675	
එකතුව	55,736,050	50,614,787	35,606,627	49,165,655	53,957,800	37,401,404	32,875,433	34,157,495	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය **සභාවේ අදහස් දැක්වීම** **නිර්දේශය**

(අ) වරිපනම් හා බදු

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින රු.1,828,929 ක වරිපනම් හිඟයක් පැවැතිණි. ඉන් එක් ඒකකයක් රු.1,000 ට වැඩි දේපල 261 කට අදාළව රු.358,317 ක් හා එක් ඒකකයකින් රු.5,000 ට වැඩි දේපල 77 කට අදාළව රු. 735,688 ක් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158 අනුව කටයුතු කර අයකර නොතිබුණි.

ඉදිරියේදී 1987 අංක 15 දරණ හිඟ ආදායම් ප්‍රාදේශීය සභා පනතේ 158 වගන්තිය කඩිනමින් අනුව කටයුතු කර හිඟ ආදායම් අයකර ගත යුතුය.

(ආ) කුලී

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට එක් කඩ කාමරයකින් රු.5,000 සිට 100,000 දක්වා පරාසයක් තුළ කුලී නොගෙවූ බදුකරුවන් 48 දෙනෙකුගෙන් එකතුව රු.1,245,965 ක කඩ කුලී අයකර නොතිබුණි.

හිඟ ශේෂයන් පවතින කඩ කාමර ඉදිරියේදී මුද්‍රා තැබීමට අවශ්‍ය පියවර ගන්නා බව. හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.

(ඇ) බලපත්‍ර ගාස්තු

සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට වසර 5 ක කාලයක් ඉක්මවා තිබුණු රු.406,385 ක වෙළඳ බලපත්‍ර හිඟ ශේෂයක් අයකර නොතිබුණි.	පැරණි ශේෂ විමර්ශනයෙන් පසු අදාළ අනුමැතිය ඇතිව කපා හැරීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.
---	--	------------------------------------

(ඈ) වෙනත් ආදායම්

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ලැබිය යුතුව තිබූ මුද්දර ගාස්තු රු.29,900,550 ක් විය.	ලිපි හා ලේඛන ගෙන්වාගෙන ගැනීමට කටයුතු කරන බව.	අයකර ගත යුතුය.
---	--	----------------

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂ 05 ක එකතුව රු.29,375,335 ක් විය. ඉන් වසර 1 ට වැඩි හා වසර 5 ට අඩු ශේෂය රු. 6,577,969 ක් හා වසර 5 ට වැඩි ශේෂය රු.6,118,484 ක් විය.	ලැබිය යුතු ශේෂයන් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව.	ලැබිය යුතු ශේෂයන් අයකර ගත යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් ශේෂ 03 ක එකතුව රු.22,251,229 ක් විය. ඉන් වසර 1 ට වැඩි හා වසර 5 ට අඩු ශේෂය රු. 527,524 ක් හා වසර 5 ට වැඩි ශේෂය රු.4,457,528 ක් විය.	ගෙවිය යුතු ශේෂයන් නිරවුල් කිරීමට කටයුතු කරන බව.	ගෙවිය යුතු ශේෂයන් නිරවුල් කළ යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය සහ තථ්‍ය කාර්ය මණ්ඩලය සැසඳීමේදී තනතුරු 11 ක පුරප්පාඩු 15 ක් පැවතුණි.	පුරප්පාඩු තනතුරු සඳහා බඳවා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කර බඳවා ගැනීමට අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කරවා ගත යුතුය.
(ආ) ස්ථානමාරුවී ගිය විශ්‍රාම ගිය , සේවය හැර ගිය, මිය ගිය හා තාවකාලික සේවය නවතා ඇති සේවකයින් 12 දෙනෙකුගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට එකතුව රු.1,243,176 ක ණය ශේෂයක් අයකරගෙන නොතිබුණි.	අයවිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.	ලැබිය යුතු මුදල් අයකර ගත යුතුය.

